



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව பிரதேச அபிவிருத்தித் திணைக்களம் **Regional Development Department**

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 නො. 30, ජනාධිපති මාවත
 කොළඹ 01

2020.07.01

විධායක නිලධාරි/කළමනාකරන අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරීන්:

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකම යටතේ ලියාපදිංචි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත
 මහත්මයාණෙනි/මහත්මියනි,

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ණය යොජනා ක්‍රමය

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකම යටතේ මූල්‍ය පහසුකම් සැලසීමට මුදල් නීති පනතෙහි 83(1) වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව, වාණිජ බැංකු සඳහා අත්තිකාරම් ලබා දීමේ විධිවිධාන වලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද 2020.06.19 දිනැති අංක : RDD/PR-COVID19/2020/03 සහ RDD/PR-COVID19/2020/04 යන මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

2. මුදල් නීති පනතේ 83(1) (ඇ) වගන්තිය ප්‍රකාරව, පොරොන්දු පත්‍ර මත “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකම යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු වලට අදාළ පහසුකම ලබා ගැනීම සඳහා පහත ප්‍රකාරයෙන් සුරැකුම්පත් තැබීමට මුදල් මණ්ඩලය විසින් අවසරය ලබා දී ඇත.

- i. රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර
- ii. රන් සහ ගත රන්
- iii. ශ්‍රී ලංකා මූල්‍යකරණ ව්‍යාපාරකරණ ප්‍රමිත අංක 9ට අනුකූලව උකස් කළඹ ද ඇතුළත්ව අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුවේ අදියර 1 යටතේ වර්ගීකරණය කර ඇති ක්‍රියාකාරී ණය අයවීම.

3. ණය මුදල් කඩිනමින් ගලා යාමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ණයලාභීන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක සහ අනුමත ණය ප්‍රමාණයන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉහත සඳහන් ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිමූල්‍ය ලබා ගැනීමට පෙර වුවද අනුමත ණය මුදල් ණයලාභීන් වෙත සියයට 4 පොලී අනුපාතිකය යටතේ මුදා හැරිය හැකිය.

මෙම ලිපියේ අන්තර්ගතයන් ඔබ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු/ශාඛාවල නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මෙයට විශ්වාසී

එම්. එස්. කේ. ධර්මවර්ධන
 අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

